



## 4 ග්‍රේනීය - පරිකරය - ජැවරුම 4 (ආරක්ෂාව හා පරිස්කරණ)

සමාජයක වශයෙන් යුතු පූර්වීකීයෝ පරික්ෂම පිළිබඳ සංකල්පය (Safety Concept) සහිතව ක්‍රියා කරයි. දෙනෙක ක්‍රියාකාරකම් වලදී ව්‍යවහාර පූද්ගලයින් හැකිරෙනුයේ තමා පිළිබඳ මෙන්ම අනුත් පිළිබඳවද වගකීමෙන් යුත්තවය. වර්තමානයේ අප ජිවත් වන්නේ ව්‍යවහාර පරික්ෂම පිළිබඳ සංකල්පය සහිතව කටයුතු කළ යුතු කාලෝචනයකි.

### අවට පරිකරයේ සිදුවන ව්‍යවහාර අනතුරු

අවට පරිකරයේ සිදුවන අනතුරු වර්ග 02 කට වෙන් කළ හැකිය.

1. ස්වභාවික අනතුරු
2. මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු

ස්වභාවික අනතුරු	මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු
ගංවතුර	විදුලී සැර වැදීම
සුළු සුප්‍රභාවන	රිය අනතුරු
නාය යාම්	දියේ ගිල්ලම
අකුණු ගැසීම්	පිළිස්සීම
සුනාම්	
නියගාය	
භුම් කම්පා	

- ස්වභාවික අනතුරු පිළිබඳ පින්තුර අලවන්න.
- මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු පිළිබඳ පින්තුර අලවන්න.

ස්වභාවිකව සිදුවන ඇතැම් අනතුරු වලට මිනිසාගේ ව්‍යවහාර අනතුරු ද හේතු වේ.

ලදාහරණා- පස් කඩ කැපීම හා ගස් කැපීම නිසා නායාම් ඇති වීම  
පහත් ඩීම ගොඩ කිරීම, වැළැ ගොඩ ඇම්මීම නිසා ගංවතුර තන්ත්වය ඇති වීම

### අනාරක්ෂාව අවස්ථා

1. ගංවතුර අවස්ථාවක දී දිය නැමුව යාම / ඔරු පැදීමට යාම
2. අකුණු අවස්ථාවක විළුමනහේ ගමන් බිමන් යාම
3. වාහන තදබඳය ඇති අවස්ථාවක පාර හරහා මාරු වීම.
4. දුම්රිය දුකීම් දුම්රිය මාරුගය හරහා ගමන් කිරීම.

5. දුම්රිය මාර්ගයේ ගමන් කිරීම.
6. පසින් ගමන් කරන විට පාරේ වම් පසින් ගමන් කිරීම.
7. රතිකුද්ධා පත්තු කිරීම.
8. විදුරු බඳුන් අතැති ව දූවීම
9. තියුණු උපකරණ (කතුරු, පිහි) අතැතිව දූවීම

### අනාරක්ෂිත ස්ථාන

1. ගේරේවුවක් නොමැතිව දුම්රිය මග හරහා වැඩි ඇති අතුරු මාර්ග
  2. දිය සුලි, උල් කටු, විදුරු කටු, ආදිය බහුල ජලය පිරි ස්ථාන
  3. පබි පෙළක් / ලික්සන සුලි පුදේශයක්
  4. නාය යන ස්ථානයක්
  5. අලි අනුන් ගමන් කරන මාර්ගයක් / මංකඩක්
- විවිධ අවස්ථාවල දී සිදු වන අනතුරු වලින් ආරක්ෂා වීමට හා විය හැකි හානිකර තත්ත්වයන් අවම කර ගැනීමට නො වළක්වා ගැනීමට කළ හැකි දේ

අනතුර	සිදුවිය හැකි හානිය	ජ්‍යෙෂ්ඨ ආරක්ෂා වීමට / වැළැක්වීමට ගත හැකි ක්‍රියා මාර්ග
පාදයකට සර්පයෙක් ද්‍ර්ඝ්ට කිරීම	<ul style="list-style-type: none"> <li>• විෂ ගේර ගත වීම</li> <li>• රෝහල් ගත වීමට සිදුවීම</li> <li>• අධික වේදනාව</li> <li>• මරණය</li> </ul>	<ul style="list-style-type: none"> <li>• විෂමහනේ අනාරක්ෂිත ස්ථානවල ගමන් කිරීමේදී විමසිලිමත් වීම.</li> <li>• සුදුසු පාවහන් පැපැදිම</li> <li>• රාත්‍රී කාලයේදී ගමන් බිමන් යාමේ දී විදුලි පන්දමක් හාවතා කිරීම</li> </ul>
රත් වූ බඳුනකට අත පිළිස්සීම	<ul style="list-style-type: none"> <li>• අත පිළිස්සීම</li> <li>• වේදනාව</li> </ul>	<ul style="list-style-type: none"> <li>• රත් වූ හාජන ඇල්ලීම සඳහා සුදුසු රෙදි කඩක් / අවුවක් හාවතා කිරීම</li> </ul>
දියේ ගේරීම	<ul style="list-style-type: none"> <li>• වතුර පෙවීම</li> <li>• මරණය</li> </ul>	<ul style="list-style-type: none"> <li>• නොදැන්නා ජලාග වලින් දිය නැමැව නොයාම</li> </ul>
රිය අනතුරකට මුහුණ දීම	<ul style="list-style-type: none"> <li>• තුවාල සිදු වීම</li> <li>• මරණය</li> <li>• ආබාධිත තත්වයට පත්වීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• මාර්ග නිති නිසි ලෙස පිළිපැදිම</li> <li>• රිය පැදුවීමේදී අධික</li> </ul>

		වේගයෙන් ගමන් කිරීමෙන් වැළකීම
රතිකුද්ධා පත්තු කිරීමේදී අනතුරු වීම	<ul style="list-style-type: none"> <li>• අත පිළිස්සීම</li> </ul>	<ul style="list-style-type: none"> <li>• රතිකුද්ධා අත් තබා ගෙන පත්තු කිරීමෙන් වැළකීම</li> </ul>

අනතුරකට ලක් වී ප්‍රතිකාර ලබා ගැනීමට වඩා ඉත් වැළකීම / ආරක්ෂා වීමට පියවර ගැනීම තුළින් ජීවිත හා දේපොල වලට සිදුවන නානි අවම කර ගත හැකිය.

### ආගන්තුක පුද්ගලයෙන් සමග කටයුතු කිරීමේදී ආරක්ෂාකාරුව හා පරිස්සම් සහගතව කියා කළ යුතු ආකාරය

පහත දැක්වෙන සිදුවීම් කිහිපය නොදුන් කියවන්න. විම අවස්ථාවලදී ඕනෑම කටයුතු කළ යුතු ආකාරය ලියන්න.

- 1) සම්ර පාසල නිමාවේ තමාව කැඳවාගෙන යාමට තම මව පැමිණෙන තෙක් බලා සිටී. සම්රගේ අස්ථ්‍රීයක් පැමිණ නිවසට ඇරඹීමට පැමිණෙන ලෙස සම්රට කතා කරයි.
- 2) පවති නිවසේ තනිව සිටින අවස්ථාවක වෙළඳාම සඳහා පැමිණෙන තැනැත්තෙක් වොලි / වොල්කටි රැගෙන දීම සඳහා අසල ඇති වෙළඳසැලක් වෙත යාමට කතා කරයි.
- 3) මලිෂ පාසල ඇර් පයින් නිවස දෙසට යන විට නොහඳුනන පුද්ගලයෙක් වාහනය නතර කර තමා ද නිවස දෙසට යන බව පවසා වාහනයට නැගීන ලෙස කතා කරයි.

### අප අවට පරිසරයේ සිටින විශේෂ මෙවලම් / උපකරණ / නිල අඹුම් භාවිතා කරන රැකියා වල සහ ක්‍රිඩාවල තියුතු පුද්ගලයින්

රැකියාව / ක්‍රිඩාකායා	රැකියාව / ක්‍රිඩාව සඳහා අදින පළදුන දැක	භාවිතා කරන උපකරණ හා මෙවලම්
ක්‍රිකට් ක්‍රිඩාකායා	සුදු කමිසය, සුදු කලිසම, නොල්මටය, අත් ආවරණ	පිත්ත / බැරි එක / බෝලය
කළු ගල් කඩන්නා	හිස් වැසුම්	ගල් කටුව / ගල් කඩන මිටිය
ලියුම් බෙදන්නා	නිල්පැහැති කමිසය, කලිසම	පා පැදිය
වෛද්‍යාචාරිය	සුදු පැහැති ලෝගුව	වෛද්‍ය නළාව
හෙදිය	ගැලවිය	සිරිංජරය
යකඩ පැස්සුම්කරු	විශේෂිත ඇඹුම් නොමැත	දැක් ආවරණ

- වර්තමානයේදී විවිධ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා තාක්ෂණික මෙවලම් භාවිතයට ගනියි.

ලඛාහරණ :      ගොයම් පාගන යන්තුය  
 තනුකොල කපන යන්තු  
 ඉස්තිරික්ක  
 බිලෙන්ඩර්  
 රයිස් කුකර්

- තාක්ෂණික යන්තු හා උපකරණ මගින් කාර්යයන් පහසුවෙන් කර ගත හැකි නමුත් වේචින් සිදු විය හැකි හානි හා අනතුරු ද පවතී.

තාක්ෂණික මෙවලම්	ඉටු කර ගත හැකි කාර්යයන්	සිදුවිය හැකි හානි හා අනතුරු
ගොයම් කපන යන්තුය	ගොයම් කපා ගැනීම	යන්තුයට අත්, පා හසු වීම ඇස් වලට පිළුරු කැබලි විසි වීම
තනුකොල කපන යන්තුය	තනුකොල කැපීම	යන්තුයට අත්, පා හසු වීම ඇස් වලට රෝඩු කැබලි විසි වීම
විදුලි ස්ථ්‍රික්කය	රේඛි මැදීම	විදුලි සැර වැදීම අත පිළිස්සීම
ලි ඉරන යන්තුය	ලි ඉරා ගැනීම	යන්තුයට අත හසු වීම

**ආරක්ෂාකාර බව පවත්වා ගැනීම සඳහා යොදා ගෙන හැකි උපකරණයක් නිර්මාණය කරමු.**

**අල්පනෙහි හා ඉදිකුටු රඳවනයක් නිර්මාණය කරමු.**

- විෂ්කම්භය 10cm ක රවුම් හැඩයට කපා ගත් රේඛි කැබලි 02 බැඩින්ද,
- විෂ්කම්භය 4cm ක පමණ තරමක් කුඩා වික් රවුම (රේඛි) බැඩින් ද ගන්න.
- විශාල රවුම දෙකෙන් වික් රවුමක හොඳ පිට මතින් කුඩා රවුම බිලෙන්කරි මස්ස්ම යොදා මසා ගන්න.
- පසුව විශාල ප්‍රමාණයට සකසා ගත් රවුම් කොටස් දෙක කණ්ඩා පැති දෙක පිටතට සිටින සේ තබා විකට විකතු කර අගුල් 02 ක ප්‍රමාණයේ විවරයක් සහිතව නූල් අදා ගන්න.
- මසා ගත් කොටස් දෙක හොඳීම් පැත්තට හරවා ගන්න.
- පසුව විවරය සහිත ස්ථානයෙන් අනුලට පුළුන් හෝ සහකම්න් අඩු රේඛි කැබලි හෝ දමා මසා ගත් කොටස හොඳීන් පුරවා ගන්න.
- පසුව විවරය සහිත ස්ථානයට විය විශ්ලේෂිත සුදුසු ආකාරයෙන් රේඛි / රිඛන් පටියක් සුදුසු ප්‍රමාණයට තබා විවරය සහිත ස්ථානයද මසා ගන්න.

- පසුව රඩමේ හර මදින් නුතක් සහිත ඉදිකටුවක් පරත්තේ සිට උඩව මත කර හොඳින් ඇඳෙන සේ නුත උපකරණය වටා යටා නැවත පෙර ස්ථානයෙන්ම ඉදිකටුව මත කර ගැටයක් යොදුන්න.
- මේ ආකාරයට නුත හොඳින් තද වන සේ අදාළීන් නිර්මාණය සකස් කර ගන්න. (නිර්මාණයෙහි හැඩය වට්ටක්කා ගෙඩියක ආකාරයට හෝ වෙනත් සුදුසු හැඩයකට / ආකාරයකට සකසා ගන්න)
- අවසානයේ නුත හොඳින් ගැට ගසන්න.

### බෝධන හා බෝධන රෝග වැළඳීමෙන් ආරක්ෂා වෙමු.

- බෝධන රෝග හා එම රෝග වලට ගොඳුරා වීමට බලපාන හේතු

රෝගය	බෝධන ආකාරය
බෝධන	රෝග වාහක මුදුරුවන් දූෂ්චර කිරීමෙන්
බරවා	රෝග වාහක මුදුරුවන් දූෂ්චර කිරීමෙන්
මැලේරියා	රෝග වාහක මුදුරුවන් දූෂ්චර කිරීමෙන්
කොලරාව	අපිරිසිදු ජලය හා ආහාර ගැනීමෙන්
පාවනය	අපිරිසිදු ජලය හා ආහාර ගැනීමෙන්
අතීසාරය	අපිරිසිදු ජලය හා ආහාර ගැනීමෙන්
පැපොල	රෝග වාහක පුද්ගලයන් මඟින්
සරම්ප	රෝග වාහක පුද්ගලයන් මඟින්

### වර්තමානයේ බහුල ව පවතින බෝධන රෝග

රෝගය	හට ගන්නා ආකාරය
දියවැඩියාව	අධික පැණිරස, පිෂ්ටය සහිත ආහාර ගැනීම
අම්ල පිත්ත රෝගය (ගස්ටුරිස්)	ක්ෂේත්‍රීක ආහාර, තෙල්, මිරස් අධික ආහාර ගැනීම හා නියමිත වේලාවට ආහාර වේල් නොගැනීම
අධික රැකිර පිඩිනය, හාඳ රෝග, ස්ථුල බව	තෙල් අධික ආහාර ගැනීම

- බෝධන රෝග වැළඳීමට ප්‍රධාන ම හේතුව වන්නේ මිනිසුන්ගේ වැරදි ජ්‍යවන රටා වේ.

- වර්තමානයේ බහුල වශයෙන් පාසල් සිසුන් මෙවැනි රෝග වලට ලක් වන නිසා නිරෝග පැවැත්මට මෙවැනි රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පුරුදු පවත්වා ගැනීම ඉතා වැදගත්ය.

### ආරක්ෂාව පිළිබඳ පණිවිධි රුගේ කථි, ශ්‍රී ලංකා

ලදාහරණු : ආරක්ෂාව පිළිබඳ පණිවිධි රුගේ මහදැනමුත්තා හා ගෝලයන් සම්බන්ධ තින නාටකයක්

මහදැනමුත්තා ගෝලයේ කොති දැයි සොයා බලයි. ගෝලයේ කනගාවුවෙන් තැන් තැන් වල ඉදෑගෙන සිටිති. ගෝලයින්ගේ කනගාවුවෙන් ඉත්තේ අදය දැයි විමසයි. විවිධ එක විවිධ ගෝලයා රුගපාමින් පැමිණා තමාට වී ඇති කරදරය කියයි.

රුම්බඩ අයිය	අත්තම්මා පූදුට ගිහින් දුධිං ඩිං බොං	මහදැනමුත්තා	පූදු පුර සොවල පුතේ සේදුව නම් ඔහොම නැතේ
කොළඹකිතයිය	ලිපේ තබනු කේතලේ කලබලේට ගත්තනේ	මහදැනමුත්තා	රෙදු කඩකින් ඇල්ලුව නම් ඔහොම වෙන්නේ නෑ පුතේ
පොල් බිං මූනා	මහපාරේ ගිය බල්ලා ගොරවාගෙන මට පැන්නා	මහදැනමුත්තා	දුඩාවතේ යන බල්ලට ගල් ගැහුවා නේද පුතේ
ප්‍රවික්ඛඩිල්ලා	ලස ගහකට මම නැග්ගා පය ලිස්සා ධිම වැටුණා	මහදැනමුත්තා	ලස ගස්වල ගෙඩි කඩන්න දිග කොක්කස් අරන් යත්ත
ඉදිකටුපැවි	අහට උසට ඔන්විලි ඩිම වැටිලා මහකෙලි	මහදැනමුත්තා	ඔන්විලි විලි විල්ල මලේ පරස්සමින් පදිමු මලේ ගෝලයින් මේ අහන්න මේ ඔවුන සිතට ගත්ත රැකවරණය ගැන සිතන්න පරස්සමට වැඩි කරන්න